

අස්වැන්නෙහි ගුණාංග වැඩිදියුණු කරගැනීමට පොදුසියම්

පැලෑටියක් පසෙන් ලබාගන්නා පෝෂ ද්‍රව්‍ය අතුරෙන් පොදුසියම් හෙවත් යවක්ෂරද වැදගත් මූල ද්‍රව්‍යයකි. මෙම පෝෂ්‍ය ද්‍රව්‍යය නියම ප්‍රමාණයට ලබාදීමෙන් බෝගයේ නිරෝගී වර්ධනය මෙන්ම එහි අස්වැන්නෙහි සැලකිය යුතු ආර්ථික වටිනාකමකින් යුත් ගුණාංග වැඩිදියුණු වීමටද හේතුවේ.

පොදුසියම් මූල ද්‍රව්‍යය, රසායනික පොහොරක් වශයෙන් සාමාන්‍යයෙන් මියුරියේට් මිෆ්ස් පොදුසියම් හෝ පොදුසියම් සල්පේට් මගින්ද, කාබනික පොහොරක් වශයෙන් දැව අළු, පිදුරු, පුළුස්සා ගත් අළු හෝ වෙනත් ශාක යුත්බුත් පුළුස්සා ගත් අළු වශයෙන්ද ලබා දිය හැක.

අස්සා බෝවීමට :-

- * අවර්ණ සහ හැකිදණ බීජ ඇතිවීම අඩුකරයි.
- * බීජවල බර වැඩිවන අතර ඒවායේ ප්‍රරෝහණ ශක්තිය වැඩිවේ.
- * බීජවල වැඩිපුර තෙතමණය අඩංගුවීම වලක්වයි.

බඩ ඉරිඟුවල :-

- * මුල්, පත්‍ර සහ කඳන්වල රෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති පටක නිපදවීමට ආධාරී වේ.
- * පිළියෙල කරගත් "සයිලේජ්" වල අඩංගු දිරවීමට පහසු පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිකරයි.
- * කරලේ බරත්, කරලක අඩංගු බීජ ප්‍රමාණයත්, එහි පෝෂ්‍ය ගුණයත් වැඩිකිරීමට ආධාරී වේ.

මිදිවල :-

- * ඒකාකාරව මෝරන විශාල මිදි පොකුරු සෑදීමට ආධාරී වේ.
- * මිදිවල අඩංගු සීනි සහ අම්ල ප්‍රමාණය වැඩිකිරීමට ආධාරී වේ.
- * මිදි පොකුරු කෙලවර ගෙඩි වියළී යාම අඩුකරයි.

අන්තෘප්තවල :-

- * ආම්ලික රසය වැඩිකරයි.
- * හිංසල කොටසේ රත්වත් කහ පැහැය වැඩිකරයි.
- * සාමාන්‍ය ගෙඩියක ප්‍රමාණය වැඩිකිරීමට ආධාරී වේ.

කපුටු :-

- * තන්තුමය දිග, ශක්තිය හා තද බව වැඩිකිරීමට ආධාරීවේ.
- * ගෙඩි සහ බීජ වල ප්‍රමාණ වැඩි කිරීමට ආධාරී වේ.
- * බීජවල අඩංගු තෙල් ප්‍රමාණය වැඩිකිරීමට ආධාරී වේ.

මී වල :-

- * සීනිද, දීප්තයක් ඇති බීජ නිපදවීමට ආධාරී වේ.
- * බීජ වල අඩංගු ප්‍රෝටීන් වල තත්ත්වය දියුණු කිරීමට ආධාරීවේ.
- * සම්පූර්ණයෙන් පිරිණු ඇට ප්‍රමාණය වැඩි කිරීමට ආධාරී වේ.

අප්‍රකාශණ වල :-

- * වැඩි අක්ෂරවලින් ගෙන දෙන අල සාදීමට ආධාර වේ.
- * ලෝරාගෙන එන අල වල සිවුවර්ධනයට ආධාර වේ.
- * අල පෙනී වල ලා පැහැය ඇති කිරීමට ආධාර වේ.

කෙසෙල් වල :-

- * ගෙඩිවල වියලි බරද, ලෙල්ලෙහි සනකමද වැඩිකිරීමට ආධාර වේ.
- * රසය දියුණු කිරීමට ආධාර වේ.
- * වේරිලට ගතවන කාලය අඩුකිරීමටද, කෙසෙල් කැන් ගබඩා කිරීමට හැකි කාලය වැඩිකිරීමටද ආධාර වේ.

උක් වල :-

- * පත්‍රවල ප්‍රමාණය වැඩිකර, එලෙහින් වැඩිපුර දැරිය යුතු අවශ්‍යතා සපුරාලීමට ආධාර වේ.
- * දඩුවල අඩංගු සුභසෙහි ගුණාංගත්, එහි අඩංගු සීනි ප්‍රමාණයක් වැඩිකිරීමට ආධාර වේ.
- * නියඟයට හා රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.

* * *

**මිනිස්බවට උදරය විය රැකගැනීමට
සාගින්න නිවීම අත්‍යාවශ්‍යය**